

මූල්‍ය වාර්තාකරණය

සුරංග ප්‍රියදර්ශන

ප්‍රශ්න අංක - 01

සී/ස ලසන්තා පොදු සමාගමේ 2020 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ

	හර (000)	බැර (000)
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සා/කොටස් 400,000 ප්‍රකාශිත ප්‍රාග්ධනය		40,000
2019 අප්‍රේල් 01 දිනට රඳවාගත් ඉපයුම්		24,000
15% ණයකර		4,000
ඉඩම් සහ ගොඩනැගිලි පිරිවැයට (ඉඩම්-රැ.මිලියන 30)	80,000	
බෙදාහැරීමේ වාහන	10,000	
කාර්යාල උපකරණ, පිරිවැයට	40,000	
2019 අප්‍රේල් 01 දිනට සමුච්චිත ක්ෂය		
ගොඩනැගිලි		5,000
බෙදාහැරීමේ වාහන		6,000
කාර්යාල උපකරණ		25,000
2020 මාර්තු 31 දිනට තොගය පිරිවැයට	60,000	
වෙළඳ ලැබිය යුතු මුදල්	43,000	
2019 අප්‍රේල් 01 දිනට ලැබිය යුතු මුදල් සඳහා දීමනාව		1,600
බැංකුවේ ඇති මුදල්	1,000	
ගෙවූ ආදායම් බදු	3,200	
විකුණුම්		463,600
විකුණුම් පිරිවැය	265,500	
බෙදාහැරීමේ වියදම්	51,700	
පරිපාලන වියදම්	69,200	
වෙළඳ ගෙවිය යුතු මුදල්		50,900
2019 අප්‍රේල් 01 දිනට ආදායම් බදු සඳහා ප්‍රතිපාදනය		3,500
	623,600	623,600

පහත දැක්වෙන අමතර තොරතුරු සපයා ඇත,

- 2020 මාර්තු 31 දිනට තොගයේ ශුද්ධ උපලබ්ධි අගය රු.59,200,000 ලෙස ඇස්තමේන්තු කර ඇත.මෙම තොගය රු.59,400,000 කට 2020 අප්‍රේල් 20 දින විකුණා ඇත .
- 2020 මාර්තු 31 දිනට සමාගමට රු.15,00,000 ක් ගෙවිය යුතුව තිබූ ගනුදෙනුකරුවකු 2020 මැයි 02 දින බුහුණින් බව ප්‍රකාශ කර ඇති බැවින් අයවිය යුතු සම්පූර්ණ මුදල අයකර ගත නොහැකි තත්වයකට පත්ව ඇත .ඉතිරි ණය ගැනියන් වෙනුවෙන් 5% ක දීමනාවක් පවත්වාගෙන යාමට තවදුරටත් තීරණය කරන ලදී.

3. දේපළ පිරිසිදු හා උපකරණ පිරිවැය මත සරළ මාර්ග ක්‍රමය අනුව ක්ෂය කල යුතුව ඇත.වත්කම් වල ප්‍රයෝජනවත් ආයුකාලය පහත සඳහන් පරිදි විය.

ගොඩනැගිලි වර්ෂ 25

කාර්යාල උපකරණ වර්ෂ 10

බෙදාහැරීමේ වාහන වාර්ෂිකව 20% බැගින් ක්ෂය කරයි.

2019 අප්‍රේල් 01 දිනට පැවති කාර්යාල උපකරණ වල වීම දිනට සම්පූර්ණයෙන් ක්ෂය කර තිබූ රු.5 000 000 ක පිරිවැය වූ කාර්යාල උපකරණ ද ඇතුළත්ව පැවතුණි.

4. 2017 ඔක්තෝබර් 01 දින 2 000 000 කට මිලකට ගෙන තිබූ (සුන්බුන් අගය 175 000) සී/ස සමන්තා පොදු සමාගමේ බෙදාහැරීමේ වෑන් රථයක් 2020 මාර්තු 10 දින හදිසි අනතුරකට භාජනය වූ අතර රු.800 000 ක රක්ෂණ වන්දි හිමිකමක් 2020 මාර්තු 20 දින ලැබී තිබුණි.මෙම මුදල ණයගැති ලැබීමක් ලෙස වාර්තා කර තිබුණි.වෑන් රථයට බරපතල හානි සිදුවී තිබීම නිසා මෙය 2020 මාර්තු 25 දින රු.700 000 කට විකුණා දැමීය.මෙම මෝටර් රථ විකුණුම් සාමාන්‍ය විකුණුම් ආදායමක් ලෙස ගිණුම් ගත කර තිබුණි.

5. 2020 මාර්තු 31 දිනට පහත සඳහන් උපචිත වියදම් සහ කලින් ගෙවූ වියදම් ගිණුම් ගත කල යුතු වේ.

උපචිත පරිපාලන වියදම් රු.800,000

කලින් ගෙවූ රක්ෂණ රු.120,000

2018/2019 වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම රු.3,200,000 ක් වූ අතර 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුලදී විය සම්පූර්ණයෙන් පියවන ලදී.ගෙවන ලද මුදල ගෙවූ ආදායම් ගිණුමට අයකර ඇත.2019/2020 වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම රු.3,800,000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

6. සමාගමේ අධ්‍යක්ෂකවරු 2020 ජූනි 30 දින මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අනුමත කර ඇත.

ඔබ විසින් කළ යුතු දෑ,

ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකාරයෙන් සී/ස සමන්තා පොදු සමාගමේ පහත සඳහන් දෑ පිළියෙල කරන්න.

- i. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
- ii. 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න
- iii. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ධ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය
- iv. දේපළ පිරිසිදු සහ උපකරණ වලට සටහන්

ප්‍රශ්න අංක - 02

සීමාසහිත හෙළිමි පොදු සමාගමේ 2020 මාර්තු 31 දිනට පොත්පත් වලින් උපුටා ගන්නා ලද ශේෂ පිරික්සුම පහත දැක්වේ

	හර (000')	බැර (000')
සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය		4,600
වරණීය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය		1,000
2019.04.01 දිනට වූ රඳවාගත් ලාභ		2,921
ඉඩම් සහ ගොඩනැගිලි- පිරිවැයට	3,600	
යන්ත්‍රෝපකරණ පිරිවැයට	2,800	
ලී බඩු සහ සවිකිරීම්-පිරිවැයට	2,550	
මෝටර් වාහන- පිරිවැයට	2,400	
2019.04.01 දිනට ක්ෂය සඳහා වෙන් කිරීම්		
- ගොඩනැගිලි		720
- යන්ත්‍රෝපකරණ		1,040
- ලී බඩු සහ සවිකිරීම්		1,300
- මෝටර් වාහන		1,200
ආයෝජන-ලංකා සමාගමේ කොටස් 100,000	1,500	
2020.03.31 දිනට තොග- අමුද්‍රව්‍ය	360	
- හොභිම් වැඩ	120	
2019.04.01 දිනට හිමි භාණ්ඩ තොග	590	
හිමිපාදනය කළ භාණ්ඩ වල පිරිවැය	17,100	
වීකුණුම්		26,560
ලැබිය යුතු ගිණුම්- වෙළඳ	4,860	
අපේක්ෂිත භාණිකරණ අලාභ සඳහා ඉඩනැරිම්		395
2019.04.01 දිනට		
බැංකුවේ ඇති මුදල්	1,075	
අතැති මුදල්	102	
ගෙවිය යුතු ගිණුම්-වෙළඳ		2,330
ගෙවූ බදු	1,010	
උපචිත වියදම් 2019.04.01 දිනට		153
ආයතන හා පරිපාලන වියදම්	3,260	
විකුණුම් හා බෙදාහැරීමේ වියදම්	1,880	
15% බැංකු ණය		940
පොලී වියදම්	12	
ලංකා සමාගමේ කොටස් 20,000 ක හිමිකම්, කොටස් රු.3 බැගින් විකිණීම		60
	43,219	43,219

පහත සඳහන් තොරතුරු දී ඇත.

1. සමාගමේ පොත් තබන්නා විසින් සකස් කළ සාරාංශ ගත බැංකු සැසඳුම් ප්‍රකාශනය පහත සඳහන් පරිදි වේ

	රු	රු
2019.03.31 දිනට ප්‍රකාශනය අනුව ශේෂය		896,000
අඩු කළා: නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්		<u>(183,000)</u>
එකතු කළා		<u>713,000</u>
මුදල් පොතට නොගත් ණය පොලී හා වාරික මුදල්	32,000	
උපලබ්ධි නොවූ තැන්පතු	330,000	<u>362,000</u>
මුදල් පොතට අනුව ශේෂය		<u>1,075,000</u>

2.

- i. දේපළ, පිරිසිදු හා උපකරණ

මේ සම්බන්ධයෙන් වර්ෂය තුළ කරන ලද එකම එකතු කිරීම රු 200,000 ක් වටිනා යන්ත්‍රයක් වූ අතර එය නිවැරදිව ගිණුම් ගත කර තිබුණි. එකම බැහැර කිරීම වූයේ රු.50,000 කට අලෙවි කළ ලී බඩුය. මෙම ලී බඩු 2017.01.01 දින රු.60,000 කට මිලට ගෙන තිබුණි. විකුණා ලැබූ මුදල් ගිණුම් ගත කිරීම සහ එය ලී බඩු හා සවිකිරීම් ගිණුමට බැර කිරීම හැරුණු විට මේ පිළිබඳව පොත් වල වෙනත් කිසිම ගැලපීම් සටහනක් කර නොතිබුණි. (යන්ත්‍රය මිලදී ගැනීම හා ලී බඩු ඉවත් කිරීම 2019.04.01 දින සිදුකර තිබුණි)

- ii. පහත දැක්වෙන ප්‍රතිශත මත සරළ මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ.

ගොඩනැගිලි	වර්ෂයට 5% බැගින්
යන්ත්‍රෝපකරණ	වර්ෂයට 20% බැගින්
ලී බඩු සහ සවිකිරීම්	වර්ෂයට 25% බැගින්
මෝටර් වාහන	වර්ෂයට 25% බැගින්

3. ඉඩම් මිලදී ගෙන ඇත්තේ රු.1,200,000 කට ය

4. 2017.03.31 දිනට වූ නිම් භාණ්ඩ වලට අදාළ තොරතුරු පහත සඳහන් වේ

	පිරිවැය	ඉද්ධ උපලබ්ධි අගය
A භාණ්ඩය	76,000	72,000
B භාණ්ඩය	140,000	143,000
C භාණ්ඩය	37,000	35,000
D භාණ්ඩය	54,000	49,000
E භාණ්ඩය	<u>125,000</u>	<u>128,000</u>
එකතුව	<u>432,000</u>	<u>427,000</u>

5. 2019.04.01 දිනට අපේක්ෂිත භාණිකරණ අලාභ සඳහා ඉඩහැරීම් පහත පරිදි සෑදී ඇත

	රු
ගනුදෙනුකරුවෙකු වූ සිල්වාගෙන් ලැබිය යුතු ණය වෙනුවෙන්	220,000
විශේෂිත වෙන්කිරීම	
පොදු වෙන්කිරීම	<u>175,000</u>
	<u>395,000</u>

සිල්වාගෙන් ලැබිය යුතු මුදල ලියා හැරීමටත්, 2020.03.31 දිනට ලැබිය යුතු හිඟ හිට ඇති ලැබිය යුතු (වෙළඳ) ගිණුම මත 5% ක් පොදු වෙන්කිරීමක් පවත්වා ගැනීමටත් තීරණය කර ඇත .

6. උපචිත වියදම් සහ කලින් ගෙවීම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

	2019.04.01 දිනට	2019.04.01 දිනට (රු)	
	උපචිත වියදම් (රු)	උපචිත වියදම්	කලින් ගෙවීම්
ආයතන හා පරිපාලන වියදම්			
දුරකථන	15,700		
විදුලිය	18,500	21,000	
වැටුප්	24,000		
ජලය	800		1,000
විකුණුම් හා බෙදාහැරීමේ වියදම්			
වෙළඳ ප්‍රචාරණ වියදම්	94,000		
	<u>153,000</u>	<u>21,000</u>	<u>1,000</u>

7. 2020 ජනවාරි 31 දින සමාගම විසින් රු.960,000 ක බැංකු ණයක් ලබා ගන්නා ලදී.විය 2020 පෙබරවාරි මාසයෙන් ආරම්භ කර සමාන මාසික වාරික 48 කින් ගෙවා හිම කළ යුතුය.බැංකුව සමාගමේ ජංගම ගිණුම තුළින් මාසික වාරික හා පොලී අයකර ගනී.

8. වර්ෂය තුළදී ලංකා සමාගමේ කොටස් 100,000 ක් එකක් රු.15 බැගින් මිලදී ගන්නා ලදී.ලංකා සමාගම විසින් හිමිකම් නිකුතුවක් කරන ලද අතර, සීමිත හෙළි සමාගම විසින් හිමිකම් විවෘත වෙළඳපොළේ විකුණන ලදී.

9. වර්ෂය සඳහා වූ ආදායම් බද්ද රු.980,000 කට ඇස්තමේන්තු කර ඇත.ශේෂ පිරික්සුමේ සඳහන් වන මුදලින් නිරූපණය කෙරෙනුයේ 2019/2020 තක්සේරු වර්ෂය සඳහා ස්ව තක්සේරු පදනම මත ගෙවන ලද මුදලය.

10. සාමාන්‍ය හෝ වරණීය කොටස් වෙනුවෙන් 20.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා කිසිම ලාභාංශයක් ප්‍රකාශ කර හෝ ගෙවා හෝ නොතිබුණි.
11. සාමාන්‍ය කොටස් 92,000 කින් සහ 12% සමුච්චිත වරණීය කොටස් 25,000 කින් සමන්විත
12. සාමාන්‍ය කොටසකට රු.50 බැගින් රඳවාගත් ලාභය යොදාගනිමින්, කොටස් ප්‍රාග්ධනික කිරීමක් (ප්‍රසාද කොටස් හිකුතුවක්) ලෙස සෑම සාමාන්‍ය කොටස් 05 කටම එක් කොටසක් හිකුත් කිරීමටත්, වරණීය කොටස් සඳහා ගෙවීමට ඇති ලාභාංශ 2020 මැයි 30 දිනට පෙර ගෙවීමටත් අධ්‍යක්ෂවරු තීරණය කර ඇත. අධ්‍යක්ෂවරු මූල්‍ය ප්‍රකාශන 2020.08.01 දින අනුමත කර ඇත.

ඔබ විසින්, ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකාරයට, සීමිත නෙළුම් සමාගමේ පහත සඳහන් දෑ පිළියෙල කල යුතුවේ.

- 1) 2020 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය
- 2) 2020 මාර්තු 31 දිනට වූ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- 3) දේපල, පිරිසත සහ උපකරණ වල සංවලනය දක්වන ප්‍රකාශනය
- 4) 2020 මාර්තු 31 න් අවසන් වර්ෂය ස්කන්ධ වෙනස්වීම් දක්වන ප්‍රකාශනය



ප්‍රශ්න අංක - 03

සීමාසහිත කළණ පොදු සමාගමේ 2020 මාර්තු 31 දිනට වූ ශේෂ පිරික්සුම පහත පරිදි ඉදිරිපත් කර ඇත .

2020 මාර්තු 31 දිනට වූ ශේෂ පිරික්සුම

	හර (රු.000)	බැර (රු.000)
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍යකොටස්		15,000
(හිකුත් කළ කොටස් සංඛ්‍යාව -150,000)		7,500
හිඳහස් කළ හැකි වර/ කොටස් (කොටස් - 100 000)		4,800
රඳවාගත් ලාභය - 2019.04.01 ට	19,500	
ඉඩම් සහ ගොඩනැගිලි - පිරිවැයට / ප්‍රත්‍යාගණන අගයට	3,350	
යන්ත්‍රෝපකරණ - පිරිවැයට	2,035	
ලී බඩු සහ සවිකිරීම් - පිරිවැයට	3,200	
මෝටර් වාහන - පිරිවැයට		
ක්ෂය සඳහා වෙන් කිරීම් -20019.04.01 දිනට		3,900
- ගොඩනැගිලි		800
- යන්ත්‍රෝපකරණ		200
- ලී බඩු සහ සවිකිරීම්		1 000
- මෝටර් වාහන	5,000	
ආයෝජන	1,450	
බඩු තොග - 2019.04.01 දිනට	8,850	20,000
ගැණුම් සහ විකුණුම්	5 150	750
ලැබියයුතු ගිණුම් (වෙළඳ) ගෙවියයුතු ගිණුම් (වෙළඳ)		85
අපේක්ෂිත භාණිකරන අලාභ ඉඩහැරීම - 2019.04.01 දිනට	250	
අතැති සහ බැංකුවේ ඇති මුදල්	5,000	
ස්ථාවර තැන්පතු	700	
අදායම් බදු	980	
පරිපාලන වියදම්	875	
විකුණුම් හා බෙදාහැරීමේ වියදම්	395	
මූල්‍ය ගාස්තු		2,500
12% බැංකු ණය	750	
අතුරු ලාභාංශ ගෙවීම් - සා/ කොටස්	100	
- වරණීය කොටස්		350
ආයෝජන ආදායම්		400

ලද පොලී		300
	<u>57,585</u>	<u>57,585</u>

1. රු.700,000/- ක් මුදලින් ගෙවමින් සමාගම වාහනයක් නව වාහනයක් සමග 2019.04.01 දින නුවමාරු කරගෙන ඇත. මෙහිදී නව වාහනයේ සැපයුම්කරු සමග පැරණි වාහනය වෙනුවෙන් එකඟ වූ මිල රු. 800,000/- කි. පැරණි වාහනය මුලින්ම රු. 1,000,000/- මිලට ගෙන තිබූ අතර එය නුවමාරු කළ දිනට වූ සමුච්චිත ක්ෂය වීම රු.350,000/- කි. නව වාහනය සඳහා ගෙවූ මුදල වන රු.700,000/- මෝටර් වාහන ගිණුමේ සටහන් කිරීම හැර වෙනත් කිසිම ගැලපීමක් සිදු කර නොමැත.

2. 2019.04.01 දිනට ඉඩම් වල පිරිවැය රු. 8,000,000 ක් වූ අතර ව්‍යාපාරය 2019.10.01 දින ඉඩම් ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කරන ලදී. එදිනට ප්‍රත්‍යාගණන වටිනාකම රු. 8,800,000 ක් විය. එදිනම ගොඩනැගිලි දෙවන වරට ප්‍රත්‍යාගණනය කළ අතර ගොඩනැගිලි වල වටිනාකම රු. 8,700,000 කට ඇස්තමේන්තු කරන ලදී. මෙම ගොඩනැගිලි මීට පෙර වර්ෂයක ප්‍රත්‍යාගණනය තුල රු. 800,000 ක උණුකාවයක් බිහිව තිබුණි. .

3. පහත වාර්ෂික ප්‍රතිශත මත, සරල මාර්ග ක්‍රමයට, වත්කම් භාවිත කළ කාලය අනුව, ක්ෂය කිරීම් කරනු ලැබේ.

ගොඩනැගිලි	5%
යන්ත්‍රෝපකරණ	20%
ලී බඩු සහ සවිකිරීම්	20%
මෝටර් වාහන	25%

4. 2020.03.31 දිනයට අවසන් තොගයේ පිරිවැය රු.1,800,000/-ක්වූ අතර මෙම භාණ්ඩ තොගය තුළ රු.15.000/- ක් අගය වූ ප්‍රයෝජනයට ගත නොහැකි තොග ඇතුළත් වී තිබූ අතර, එම තොගය රු.1,000/- ක වියදමින් නැවත ඇසිරීම් කළ පසු රු.10,000/- කට අලෙවි කළ හැකි බව ඇස්තමේන්තු කර ඇත.

5. ආයෝජනවල සංයුතිය පහතාකාර වේ.

	රු. 000
ජංගම නොවන ආයෝජන	2,200
ජංගම ආයෝජන	2,800

6. බැංකු ණය 2020.03.01 දින ලබාගෙන ඇති අතර එය සමාන මාසික ණය වාරික 25 කින් ගෙවා පියවිය යුතුය.2020.04.01 න් පටන්ගෙන සෑම මසකම පළමු දිනයේදී, ඊට පෙර මාසයේ හිඟ ණය ශේෂය සඳහා පොලිය ද ණය වාරිකය ද ගෙවිය යුතුය.

7. 2016.04.01 දිනට වූ අපේක්ෂිත භාණිකරන අලාභ ඉඩහැරීම පහතාකාරයට සැකසී ඇත.

	රු. 000
X ගෙන් ලැබිය යුතු මුදල් වෙනුවෙන් වූ නිශ්චිත වෙන් කිරීම	10,000
පොදු වෙන්කිරීම්	75,000
	85,000

X ගෙන් ලැබිය යුතු මුදල තව දුරටත් අයකර ගත නොහැකි බව තහවුරු වී ඇති අතර, එය ලියා හැරීමට තීරණය කර ඇත. 2020 මාර්තු 31 දිනට ලැබිය යුතු ගිණුම් (වෙළඳ) ශේෂය (ණය ගැතියෝ) මත 5% ක පොදු වෙන් කිරීමක් කළ යුතුය.

8. කාර්තු පදනමින් සමාගම ආදායම් බදු ගෙවන අතර 2018 /2019 අවසාන කාර්තුවට අදාළ සත්‍ය බදු වියදම රු. 350 000 කි. ගෙවන ලද ආදායම් බදු මුදල්, ආදායම් බදු ගිණුමේ ඇතුළත්ව ඇති අතර සමාගමේ බදු උපදේශකවරුන් 2019/2020 අවසන් කාර්තුව සඳහා අවසන් බදු වගකීම රු. 450,000/- ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. තෙවන කාර්තුව සඳහා ගෙවන ලද රු. 200,000/- ක බදු මුදල වැරදීමකින් ලැබිය යුතු ගිණුම් (වෙළඳ) ගිණුමට හර කර ඇත.
9. 2019.10.01 දින වරණය කොටස් 40 000 ක් එකක් රු. 80 බැගින් ගෙවමින් නිදහස් කරන ලද අතර ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම ට හර කර ඇත.

වාරණය කොටස් සඳහා අර්ධ වාර්ෂිකව ලාභාංශ ගෙවන අතර පලමු අර්ධ වර්ෂය සඳහා ලාභාංශ ගෙවා ඇත. සාමාන්‍ය කොටස් සඳහා රු.750,000/- ක අවසන් ලාභාංශයක් ප්‍රකාශ කර ඇතත් එය ගෙවා නැත.

අධ්‍යක්ෂවරු මූල්‍ය ප්‍රකාශන 2020.07.10 දින අනුමත කර ඇත.

සීමාසහිත කළණ පොදු සමාගම සඳහා ප්‍රසිද්ධ කිරීමට සුදුසු අකාරයට, පහත සඳහන් දෑ ඔබ විසින්, පිළියෙළ කළ යුතුය.

- (a) 2020 මාර්තු 31 න් අවසන් වසර සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.
- (b) 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- (c) දේපල, පිරිසත සහ උපකරණවල වෙනස්වීම් පෙන්නුම් කෙරෙන ගිණුම් සටහනක්ද ඇතුළත්ව ගිණුම් සඳහා සටහන්.
- (d) 2020 මාර්තු 31 න් අවසන් වසර සඳහා ස්කන්ධය වෙනස් වීම් පෙන්නුම් ප්‍රකාශනය

ප්‍රශ්න අංක - 04

සීමිත සිතුවම් සීමාසහිත පොදු සමාගමකි. එහි පොත් වලින් ,2020 මාර්තු 31 දිනට, පහත සඳහන් ශේෂ පිරික්සුම උපුටා ගන්නා ලදී.

2020 මාර්තු 31 දිනට වූ ශේෂ පිරික්සුම

	රු. '000	රු. '000
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය		
සාමාන්‍ය කොටස් 600,000	-	9,000
12% නිදහස් කළ හැකි වරණීය කොටස් (කොටස් 30,000)	-	3,000
රඳවාගත් ඉපැයීම් 2019.04.01 දිනට	-	3,585
ඉඩම් සහ ගොඩනැගිලි - පිරිවැයට	9,500	-
ලී බඩු සහ සවිකිරීම් - පිරිවැයට	2,000	-
මෝටර් වාහන - පිරිවැයට	4,000	-
ක්ෂය සඳහා වෙන් කිරීම් 2019.04.01 දිනට	-	
- ගොඩනැගිලි	-	1 650
- ලී බඩු සහ සවිකිරීම්	-	415
- මෝටර් වාහන	-	1 950
ආයෝජන - පිරිවැයට	4 000	-
තොග ,2020.03.31 දිනට	1,400	-
වෙළඳ ලැබියයුතු ගිණුම්/ වෙළඳ ගෙවියයුතු ගිණුම්	3,300	1,750
අඩමාන ණය සඳහා වෙන් කිරීම් ,2019.04.01 දිනට	-	180
විකුණුම් පිරිවැය/ විකුණුම්	4,760	13,980
බැංකුවේ මුදල්	2 965	-
ගෙවූ කල්බදු	6 000	
ආදායම් බදු	800	-
15% වරණීය කොටස්	-	3 000
මෙහෙයුම් වියදම්	700	-
ගෙවූ ණයකර පොලී	225	-
බැංකු ණය පොලී	60	-
10% බැංකු ණය	-	1 200
	39,710	39,710

පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත.

1. ප්‍රමාද දෝෂයකින් 2020 මාර්තු 31 දිනට තොගයේ විකුණා ලද එහෙත් ණයගැතියා විසින් රැගෙන නොගිය පිරිවැය රු. 80 000 ක තොගයක් අවසන් තොග ගණනයයේ දී සැලකිල්ලට ගෙන ඇත. අවසන් තොගය තුළ ඇතුළත් පිරිවැය රු. 400 000 ක තොගයේ ශුද්ධ උපලබ්දි අගය රු. 320 000 ක් බව හඳුනා ගෙන ඇත .
2. ඉඩම් හා ගොඩනැගිලිවල ඇතුළත් ඉඩම්වල වටිනාකම රු.4,500,000/- කි. ඉඩම් දෙවන වතාවට ප්‍රත්‍යාගණනය කළ අතර එය රු. 5 000 000 කි. ඉඩම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයේ දී රු. 300 000 උපතතාවයක් ඇතිව තිබුණි.
3. පිරිවැය රු.300,000/- ක් වූ කාර්යාල ලී බඩු අයිතමයක් 2019 සැප්තැම්බර් 30 දින සමාගම මිලදී ගත්තේය. මෙය නිවරදිව ගිණුම්ගත කර ඇත.

2019.10.01 දින රු.850,000/- කට අවත් වාහනයක් සීමිත සප්තා සමාගමෙන් මිලදී ගන්නා ලදී. ඒ වෙනුවෙන් , රු.700,000/- ක පිරිවැයට, 2016.04.01 දින මිලදී ගෙන තිබූ පැරණි වාහනයක් රු.550,000/- කට පවරා දෙමින් ඉතිරිය රු.160,000/- බැගින් සමාන වාරික දෙකකින් 2020 මාර්තු 31 සහ 2020 සැප්තැම්බර් 30 පියවීමට දෙපාර්ශවය එකඟ විය. මෙම මිලදී ගැනීම සහ විකිණීම පිළිබඳ සිදුකරන ලද එකම වාරිකා කිරීම වූයේ 2020 මාර්තු 31 ගෙවන ලද වාරිකය ණයහිමි ගිණුමට හර කිරීමයි. වෙනත් කිසිදු සටහනක් තබා නොමැත .

4. 2019 අප්‍රේල් 01 දින පිරිවැය රු. 12 000 000 ක් වූ මෝටර් රථයක් කල්බදු ක්‍රමයට අත්පත් කර ගන්නා ලදී. එහිදී මූලික ගෙවීම ලෙස පිරිවැයෙන් 50 % ක් ගෙවන ලදී. මෙම විටිනාකම ගෙවූ කල්බදු ගිණුමට හර කර ඇත. වාර්ෂික කල්බදු වාරිකය රු. 1 580 000 ක් වන අතර වර්ෂය තුළ ගෙවූ කල්බදු වාරිකය ණයගැති පාලන ගිණුමට හර කර ඇත. වෙනත් කිසිදු සටහනක් තබා නොමැත.

කල්බදු කාලසීමාවට අදාළ පොලිය පහත පරිදි විය.

වසර	කල්බදු පොලිය (රු. 000)
2019 / 2020	600
2020 / 2021	500
2021 / 2022	400
2022 / 2023	280
2024 / 2025	140

5. වත්කම්, පහත සඳහන් වාර්ෂික අනුපාතික මත සරල මාර්ගික ක්‍රමයට ක්ෂය කෙරේ.

වත්කම	ක්ෂය කිරීමේ අනුපාතිකය
ගොඩනැගිලි	5%
ලී බඩු සහ සවිකිරීම්	20%
මෝටර් වාහන	25%

6. පිරිවැයට අගය කර ඇති ආයෝජනවල, කෙටිකාලීන හා දිගුකාලීන යන දෙවර්ගයේම ආයෝජන ඇත ඇතුලත් වේ. ශේෂ පත්‍ර දිනට කෙටිකාලීන ආයෝජන වල පිරිවැය හා වෙළඳපොල අගය පහත සඳහන් පරිදි විය.

	පිරිවැය රු.	වෙළඳපොල අගය රු.
කෙටිකාලීන	2,000,000	1,900,000

7. 2019/2020 තක්සේරු වර්ෂය සඳහා ස්වතක්සේරු ක්‍රමය මත බදු ගෙවා ඇත. 2019/2020 තක්සේරු වර්ෂය සඳහා සමාගමේ මුළු බදු වගකීම රු.950,000/- ක් ලෙස බදු උපදේශකයන් ඇස්තමේන්තු කර ඇත.
8. 10% ක බරංකු ණය මුදල, ඊලඟ වසර තුන තුලදී රු.400,000/- බැගින් වූ සමාන ණය වාර්තා තුනකින්, ගෙවා හිම කළ යුතුය. සෑම වර්ෂයේම අප්‍රේල් 01 දින ණය වාර්තා ගෙවීම යෙදේ. ණය ලබාගෙන ඇත්තේ 2019 අප්‍රේල් 01 දිනයේ ය. ණය සම්බන්ධයෙන් වාර්ෂික පොලිය අර්ධ වාර්ෂිකව ගෙවිය යුතුය. පලමු අර්ධ වර්ෂයට අදාල පොලිය ගෙවා ඇත.
9. දුරකථන, විදුලිය සහ ජලය සඳහා 2020 මාර්තු මාසය තුළ දැරූ වියදුම පිළිවෙලින් රු.15,000/-, රු.60,000/- සහ රු.10,000/- ක් වූ අතර, ඒවා 2020 අප්‍රේල් මාසයේදී ගෙවන ලදී.
10. අඩමාණ ණය සඳහා වෙන් කිරීම, ශේෂ පත්‍ර දිනට හිඟව ඇති, වෙළඳ ලැබිය යුතු ගිණුම් වලින් 5% ක් විය යුතුය.
11. වරණීය කොටස් සඳහා ලාභාංශ 2020 අප්‍රේල් මස ගෙවන ලදී.
12. සමාගම හා ණයකර හිමියන් අතර ඇතිවූ චකඟ තාවයන්හි ප්‍රථමයක් මත 2020 මාර්තු 31 පැවැති සම්පූර්ණ ණයකර ප්‍රමාණයම හා ඊට අදාල උපචිත පොලිය සමඟ සාමාන්‍ය කොටස් වලට (කොටසක් රු. 15 බැගින්) පරිවර්ථනය කිරීමට අධ්‍යක්ෂවරු යෝජනා සම්මත කර ඇත. අවශ්‍ය ගිණුම් සටහන් හැර අනෙකුත් සියළුම ක්‍රියාමාර්ග සම්පූර්ණ කර ඇත . ණයකර පොලී අර්ධ වාර්ෂිකව ගෙවනු ලබයි.

සීමිත සිතූම් පොදු සමාගම සඳහා , ප්‍රසිද්ධ කිරීමට සුදුසු අකාරයෙන් ඔබ විසින් පහත සඳහන් දෑ පිලියෙල කළ යුතුය.

- (a) 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
- (b) 2020 මාර්තු 31 දින මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
- (c) දේපල, පිරිසත හා උපකරණවල සංවර්ධනයන් පෙන්නුම් කරන සටහන්
- (d) වෙනස්වීම් දක්වන ප්‍රකාශය

ප්‍රශ්න අංක - 05

සීමාසහිත කළුපහණ පොදු සමාගමේ පොත් වලින් ,2020 මාර්තු 31 දිනට, පහත සඳහන් ශේෂ පිරික්සුම උපුටා ගන්නා ලදී.

2020 මාර්තු 31 දිනට වූ ශේෂ පිරික්සුම

	හර (රු.000)	බැර (රු.000)
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය		
සාමාන්‍ය කොටස් 60,000		4,500
15% නිදහස් කළ හැකි වරණීය කොටස් (කොටස් 25,000)		2,500
රඳවාගත් ඉපැයීම් 2019.04.01 දිනට		585
ඉඩම් සහ ගොඩනැගිලි - පිරිවැයට	5,000	
ලී බඩු සහ සවිකිරීම් - පිරිවැයට	850	
මෝටර් වාහන - පිරිවැයට	2,500	
ක්ෂය සඳහා වෙන් කිරීම් 2019.04.01 දිනට		
-ගොඩනැගිලි		650
-ලී බඩු සහ සවිකිරීම්		215
- මෝටර් වාහන		950
ආයෝජන - පිරිවැයට	3,450	
තොග - 2020.03.31 දිනට	1,200	
වෙළඳ ලැබියයුතු ගිණුම්/ වෙළඳ ගෙවියයුතු ගිණුම්	1,400	1,250
අපේක්ෂිත භාණිකරණ අලාභ ඉඩ හැරීම් - 2019.04.01 දිනට		80
විකුණුම් පිරිවැය/ විකුණුම්	7,760	11,980
බැංකුවේ මුදල්	325	
ආදායම් බදු	400	
සීමිත සී.එස්.සමාගමට වාරික ගෙවීම (එක් වාරිකයක්)	240	
මෙහෙයුම් වියදම්	350	
බැංකු ණය පොලී	135	
15% බැංකු ණය		900
	<u>23,610</u>	<u>23,610</u>

පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත.

1. ප්‍රමාද දෝෂයකින් 2020 මාර්තු 31 දිනට තොගයේ අගය, ලකුණු කළ (ඒරන -මච) මිලට අගය කර ඇත. ලකුණු කළ මිල පිරිවැයට 20% ක් එකතු කළ මිලකි. තවද, වාර්ෂික තොග සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, තොගයේ ඇතුළත් ලකුණු කළ මිල රු.30,000/- ක වටිනාකමකින් යුත් සමහර තොග අයිතම සමීපූර්ණයෙන් හානියට පත්වී ඇති බවය. ඒවා භාවිතයට ගත නොහැකි නිසා කපා හැරීමට තීරණය කර ඇත.

2. ඉඩම් හා ගොඩනැගිලිවල ඇතුළත් ඉඩම්වල වටිනාකම රු.2,500,000/- කි.ඉඩම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කළ අතර ප්‍රත්‍යාගණන අගය රු. 2 300 000 ක් විය. මේ පිළිබඳව ගිණුම්ගත කල යුතුව ඇත.

3. පිරිවැය රු.200,000/- ක් වූ කාර්යාල ලී බඩු අයිතමයක් 2019 සැප්තැම්බර් 30 දින සමාගම මිලදී ගත්තේය. ඒවා නිවරදිව ගිණුම්ගත කර ඇත.

2019.10.01 දින රු.640,000/- කට අළුත් වාහනයක් සීමිත සී.වීස් සමාගමෙන් මිලදී ගන්නා ලදී. එදිනම, රු.400,000/- ක පිරිවැයට, 2017.04.01 දින මිලදී ගෙන තිබූ පැරණි වාහනයක් රු.160,000/- කට විකුණන ලදී. පැරණි වාහනය විකුණා ලැබූ මුදල අළුත් වාහනය මිලදී ගැනීම සඳහා භාවිතා කරන ලදී. ගෙවිය යුතු ඉතිරි රු.480,000/- ක මුදල සමාන වාර්ෂික වාරික දෙකකින් පියවීමට දෙපාර්ශවය එකඟ විය. ඒ අනුව පළමු වාරිකය 2020.03.11 දිනද දෙවන වාරිකය 2020.10.01 දින ද ගෙවිය යුතුය. මෙම මිලදී ගැනීම සහ විකිණීම පිළිබඳ ගැලපුම් කිසිවක් සිදුකර නොතිබූ අතර ගෙවූ වාරිකය ගෙවූ වාරික ගිණුමේ සටහන් කර ඇත.

4. වත්කම්, පහත සඳහන් වාර්ෂික අනුපාතික මත සරල මාර්ගික ක්‍රමයට ක්ෂය කෙරේ.

ගොඩනැගිලි	5%
ලී බඩු සහ සවිකිරීම්	20%
මෝටර් වාහන	25

5. පිරිවැයට අගය කර ඇති ආයෝජනවල,කෙටිකාලීන හා දිගුකාලීන යන දෙවර්ගයේම ආයෝජන ඇත ඇතුළත් වේ. ඒවා පහත සඳහන් පරිදි විය.

	පිරිවැය රු.
කෙටිකාලීන	1,000,000
දිගු කාලීන	2,450,000
	3,450,000

6. 2019/2020 තක්සේරු වර්ෂය සඳහා ස්වතක්සේරු ක්‍රමය මත බදු ගෙවා ඇත. 2019/2020තක්සේරු වර්ෂය සඳහා සමාගමේ මුළු බදු වගකීම රු.350,000/- ක් ලෙස බදු උපදේශකයන් ඇස්තමේන්තු කර ඇත. 2019 ඔක්තෝබර් මසට අදාල එකතු කළ අගය මත බදු වගකීම නියමිත දින හෝ ඊට පෙර ගෙවීමට සමාගමට නොහැකි වූ අතර එම නිසා දේශීය අදායම් දෙපාර්තමේන්තුව 2020 පෙබරවාරි මස 10 දින රු. 10 000 ක දඩයක් පනවන ලදී. සමාගම මෙය ගෙවීමට එකඟ වූ අතර 2020 මාර්තු 31 වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

7. 15% ක බැංකු ණය මුදල, ඊලඟ වසර තුන තුලදී රු.300,000/- බැගින් වූ සමාන ණය වාරික තුනකින්, ගෙවා නිම කළ යුතුය. සෑම වර්ෂයේම අප්‍රේල් 01 දින ණය වාරික ගෙවීම යෙදේ. ණය ලබාගෙන ඇත්තේ 2019 අප්‍රේල් 01 දිනයේ ය.

8. මෙහෙයුම් වියදම් තුළ බෙදාහැරීම වියදම් රු. 150 000 කින් හා පරිපාලන වියදම් රු. 200 000 කින් සමන්විත වේ. දුරකථන , විදුලිය සහ ජලය සඳහා 2020 මාර්තු මාසය තුළ වූ වියදම පිළිවෙලින් රු.85,000/-, රු.45,000/- සහ රු.15,000/- ක් වූ අතර, ඒවා 2008 අප්‍රේල් මාසයේදී ගෙවන ලදී. මෙයට අමතරව රු. රු. 75 000 විගණන ගාස්තු හා රු. 35 000 ක අධ්‍යක්ෂ ගාස්තු 2020.03.31 දිනට උපවිච්චි ඇත .
9. වර්ෂ අවසාන ණයගැති ශේෂය මත රු. 200 000 විශේෂිත වෙන්කිරීමක් අපේක්ෂිත හානිකරන අලාභ සඳහා ඉඩහැරීම් කළ යුතු අතර ඉතිරි වෙළඳ ලැබිය යුතු දෑ මත 5% ක පොදු වෙන්කිරීමක් ඇතිකළ යුතුය.
10. වර්ෂය තුළ සමාගම දැනට සිටින සියළුම කොටස් හිමියන්ට හිමිකම් හිකුතුවක් සිදු කළ අතර ඒ අනුව ඔවුන් දරන සෑම කොටස් 10 කටම එක් කොටසක්, කොටසක් රු. 75 /- බැගින් වූ මිලකට හිකුත් කරන ලදී . හිකුත් කිරීමෙන් ලද මුදල මුදල් ගිණුම හර කර වෙළඳ ගෙවිය යුතු මුදල් ගිණුම බැර කරන ලදී. ඒ හැරුණ විට හිමිකම් හිකුතුව සඳහා වෙනත් සටහන් කිසිවක් තබා නොමැත . (සියළුම කොටස් හිමියන් තමන්ට හිමි හිමිකම ක්‍රියාත්මක කරන ලද බව උපකල්පනය කරන්න.)
11. සමාගමේ සේවකයකු මීට පෙර වර්ෂ කිහිපයකට පෙර සමාගමට එරෙහිව නඩුවක් පවරා තිබුණි. 2020 අප්‍රේල් 15 දින ප්‍රකාශ කල නඩු තීන්දුව අනුව , සමාගම විසින් රු. 80 000 ක වන්දියක් සේවකයාට ගෙවනු ලැබීය .
12. වර්ෂය කොටස් සඳහා ලාභාංශ 2020 අප්‍රේල් මස 10 දින ගෙවන ලදී. 2020 ජූනි 20 දින මූල්‍ය ප්‍රකාශන හිකුත් කිරීම සඳහා අනුමැතිය අධ්‍යක්ෂ මණ්ඩලය ලබා දෙන ලදී.

සීමිත කළුපහන පොදු සමාගම සඳහා , ප්‍රසිද්ධ කිරීමට සුදුසු අකාරයෙන් ඔබ විසින් පහත සඳහන් දෑ පිලියෙල කළ යුතුය.

- a) 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
- b) 2020 මාර්තු 31 දින මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
- c) දේපල, පිරිසත හා උපකරණවල සංවලනයන් පෙන්නුම් කරන සටහන්
- d) ස්කන්ධයේ වෙනස්වීම් දක්වන ප්‍රකාශය

ප්‍රශ්න අංක - 06

සීමාසහිත නීලා පොදු සමාගමේ 2021 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

විස්තරය	රු 000 හර	රු 000 බැර
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස් 400 000		4 000
ප්‍රත්‍යාගණන සංචිතය		300
රඳවාගත් ඉපැයීම් - 2020.04.01		3 200
12% ණයකර		1 900
දේපල, පිරිසත හා උපකරණ (පිරිවැය / අගය කිරීම් මත)		
-සිත්තක්කර ඉඩම් හා ගොඩනැගිලි (ඉඩම රු.3,000,000)	5 500	
-ලී බඩු සහ කාර්යාල උපකරණ	1 800	
- මෝටර් වාහන	3 300	
ක්ෂය වීම් සඳහා ප්‍රතිපාදන - 2020.04.01		
- ගොඩනැගිලි		480
- ලී බඩු සහ කාර්යාල උපකරණ		820
- මෝටර් වාහන		1 960
තොග	2 780	
ලැබිය යුතු වෙළඳ ණය / ගෙවිය යුතු වෙළඳ ණය	1 220	180
වෙනත් ලැබිය යුතු / ගෙවිය යුතු මුදල්	210	115
බැංකුවේ මුදල්	1 230	
ගෙවූ ආදායම් බදු	830	
ගෙවූ ලාභාංශ	375	
විකුණුම්		20 600
විකුණුම් පිරිවැය	11 830	
බෙදාහැරීමේ වියදම්	2 520	
පරිපාලන වියදම්	1 891	
ගෙවූ ණයකර පොලී	114	
අපේක්ෂිත හානිකරණ අලාභ සඳහා ඉඩ හැරීම		45
	33 600	33 600

පහත සඳහන් තොරතුරු අදාළ වේ.

- ශේෂ පිරික්සුමෙහි දැක්වෙන ප්‍රත්‍යාගණන සංචිතයෙන් වර්ෂයකට පෙර ගොඩනැගිලි වල ධාරණ අගයට වඩා වැඩි වූ සාධාරණ අගය නියෝජනය කරයි. 2020.04.01 දින කරන ලද ප්‍රත්‍යාගණනයෙන් ගොඩනැගිලි වල අගය ධාරණ අගයට වඩා රු.400 000 කින් අඩු වී ඇති බව හෙළිවිය.
- ණයකර පොලී අර්ධ වාර්ෂිකව ගෙවනු ලබයි. පළමු අර්ධ වර්ෂය සඳහා පොලී ගෙවා ඇත.

3. 2021.03.28 දින රු.300 000 ක් පිරිවැය වූ භාණ්ඩ සමාගම විසින් මිලදී ගෙන ඒවා හිසි පරිදි ගිණුම්ගත කරන ලදී. නමුත් මෙම භාණ්ඩ 2019.04.02 දින වනතුරු සමාගමට ලැබී නොතිබුණ හිසා අවසාන තොගයට ඇතුළත් වී නැත.
4. 2020.07.01 දින සමාගම විසින්, 2018.01.01 දින රු.1 200 000 කට මිලදී ගත් වාහනයක් රු.500 000 ක සාධාරණ අගයක් ඇති වාහනයකට හුවමාරු කරගන්නා ලදී. මෙහිදී පැරණි වාහනයේ හුවමාරු වටිනාකම රු. 800 000 ලෙස තීරණය විය .පැරණි වාහනයේ වටිනාකම හා නව වාහනයේ වටිනාකම අතර වෙනස ව්‍යාපාරයට මුදලින් ලද අතර එය මුදල් ගිණුම හර කර වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමේ බැර කර ඇත.වාහන හුවමාරුව වෙනුවෙන් වෙනත් කිසිම සටහනක් ගිණුම් පොත්වල කර නැත. වෙනත් කිසිම මිලදී ගැනීමක් හෝ ඉවත් කිරීමක් වර්ෂය තුල සිදු නොවීය.

5. දේපල, පිරිසත හා උපකරණ සරල මාර්ග ක්‍රමය යටතේ පහත සඳහන් අනුපාතයන්ට ක්ෂය කරයි.

ගොඩනැගිලි	- වර්ෂයකට	5%
මෝටර් වාහන	- වර්ෂයකට	25%
ලී බඩු සහ කාර්යාල උපකරණ	- වර්ෂයකට	20%

6. පසුගිය වර්ෂයේදී නිශ්චිත හානිකරණ අලාභ සඳහා ඉඩ හැරීම ලෙස කර ඇති රු.10 000 ක වෙළඳ ණයක් සහ තවත් රු.40 000 ක වෙළඳ ණය ශේෂයක් වර්ෂය තුලදී හානිකරණ අලාභ බවට පත්වීම නිසා සමාගම විසින් කපා හැරිය යුතුය. මූල්‍ය තත්ත්ව දිනට ලැබියයුතුව ඇති වෙළ ලැබිය යුතු දෑ මත 5% ක පොදු අපේක්ෂිත හානිකරණ අලාභ සඳහා ඉඩ හැරීම ලෙස පවත්වාගත යුතුය.
7. 2020 ජූනි 10 දින සමාගමේ සැපයුම්කරුවකු විසින් ඔහු සමඟ තිබූ ගිවිසුමක කොන්දේසි කඩකරන ලදැයි සමාගමට විරෝධීව හඬුවක් පවරා ඇත. මෙම හඬුව භාරව කටයුතු කරන සමාගමේ නීතිඥාඥ වරුන් විසින් 2021.04.10 දින සමාගමට රු. 500 000 ක පමණ වන්දියක් අනිවාර්යයෙන් ගෙවීමට සිදුවන බව විස්වාසවන්ත ලෙස ඇස්තමේන්තු කර ඇත.
8. 2019 /2020 තක්සේරු වර්ෂය සඳහා අඩුවෙන් ප්‍රතිපාදනය කර තිබූ රු.30 000 ක ගෙවීමක් වර්ෂය තුල ගෙවූ ආදායම් බදුවල ඇතුළත්ය. ඉතිරිය 2019/2020 තක්සේරු වර්ෂය සඳහා ස්වතක්සේරු මත කරන ලද ගෙවීම්ය. වර්ෂය සඳහා ඇස්තමේන්තුගත කළ ආදායම් බද්ද රු.980 000 කි.
9. 2021 මැයි 10 දින පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී , 2021 මාර්තු 31 පැවති සාමාන්‍ය කොටස් සඳහා රු. 10 බැගින් වූ ලාභාංශයක් ගෙවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
10. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2021 ජූලි 25 දින මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමත කරන ලදී.

ඔබ විසින් පහත සඳහන් ප්‍රකාශ LKAS 01 ට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා පිළියෙල කළ යුතුය.

- I. 2021 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- II. 2021 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
- III. 2021 මාර්තු 31 න් අවසන් වර්ෂයේ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය
- IV. දේපල, පිරිසත හා උපකරණ සංවලනයන් දැක්වෙන ප්‍රකාශනය.

ප්‍රශ්න අංක - 07

සීමාසහිත නවීන් සිලෝන් පොදු සමාගමේ 2020 මාර්තු 31 දිනට වීගි ශේෂ පිරික්සුම පහත සඳහන් පරිදි වේ.

2020 මාර්තු 31 දිනට වූ ශේෂ පිරික්සුම

	රු 000 හර	රු 000 බැර
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය (සාමාන්‍ය කොටස් 60,000)		5,000
නිදහස් කළහැකි වරණීය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය		2,000
(කොටස් 25 000)		800
2019.04.01 ට රඳවාගත් ඉපයීම්	4,500	
ඉඩම් සහ ගොඩනැගිලි - පිරිවැයට / ප්‍රත්‍යාගණන අගයට	1,850	
යන්ත්‍ර හා උපකරණ - පිරිවැයට	850	
ලී බඩු සහ සවිකිරීම් - පිරිවැයට	1,700	
මෝටර් වාහන - පිරිවැයට		
2019.04.01 දිනට ක්ෂය සඳහා වෙන් කිරීම්		450
- ගොඩනැගිලි		740
- යන්ත්‍ර හා උපකරණ		200
- ලී බඩු සහ සවිකිරීම්		500
- මෝටර් වාහන	9,300	
දිගු කාලීන ආයෝජන (2020.03.31 දින සිදුකරන ලද)		800
2019.04.01 දිනට ප්‍රත්‍යාගණන සංචිත	450	
2020.03.31 දිනට - තොග	4,850	14,800
විකුණුම් පිරිවැය / විකුණුම්	1,520	50
වෙළඳ ලැබියයුතු ගිණුම්/ වෙළඳ ගෙවියයුතු ගිණුම්		85
2019.04.01 දිනට අපේක්ෂිත හානිකරණ අලාභ ඉඩ හැරීම		250
මෝටර් වාහන විකුණුම්	250	
බැංකුවේ මුදල්		300
2019.04.01 දිනට බදු සඳහා වෙන්කිරීම	50	
ගෙවූ වරණීය ලාභාංශ	400	
ගෙවූ බදු	800	
ගෙවූ කල්බදු	870	
පරිපාලන වියදම්	635	
විකුණුම් හා බෙදාහැරීමේ වියදම්	950	
මූල්‍ය වියදම්		3,000
12.5% බැංකු ණය	<u>28,975</u>	<u>28,975</u>

පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත.

1. ශේෂ පිරික්සුමේ පෙන්වා ඇති තොග අගයෙන් දැක්වෙන්නේ පවත්වාගෙන තිබූ වාර්තා පරීක්ෂා කිරීමෙන් ලබා ගන්නා ලද තොග පිරිවැයයි. වර්ෂාවසානයේ තොග සත්‍යාපනයේ දී පිරිවැය රු.30,000/- ක් වූ තොග අයිතම සමහරක් සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇති බව අනාවරණය වී ඇත. එයට අමතරව පිරිවැය රු.80,000/- ක් වූ තොග අයිතම අර්ධ වශයෙන් හානියට පත් වී තිබුණි. මෙම අර්ධ වශයෙන් හානියට පත් අයිතම විකිණීම පිණිස තවත් රු.7,000/- ක විකුණුම් වියදම් දැරීමෙන් පසු ඒවා රු.40,000/- කට අලෙවි කළ හැක. හානියට පත් අයිතම නිසා වූ බලපෑම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී සැලකිල්ලට ගත යුතුය.
2. ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය මීට වර්ෂ කිහිපයකට පෙර සිදු කර තිබූ අතර එහි ප්‍රත්‍යාගණන වටිනාකම රු.3,000,000/- ක් විය.එම ප්‍රත්‍යාගණනයේ දී බිහි වූ අතිරික්තය ප්‍රත්‍යාගණන සංචිත යටතේ දැක්වේ. ගොඩනැගිලි නැවත වරක් 2020.03.31 දින දෙවන වරට ප්‍රත්‍යාගණනය කළ අතර එහි ප්‍රත්‍යාගණන අගය රු. 2 000 000 ක් විය. ඉඩම් ප්‍රථම වරට මෙම වර්ෂයේ ප්‍රත්‍යාගණනය කළ අතර එවැනි ප්‍රත්‍යාගණන වටිනාකම රු. 1 600 000 කි.
3. සමාගම විසින් 2019 ජූලි 01 දින රු.200,000 ක යන්ත්‍ර උපකරණ සහ 2019 ඔක්තෝබර් 01 දින රු.300,000 ක ලී බඩු මිලට ගන්නා ලදී. සමාගම විසින් 2016 අප්‍රේල් මස 01 දින රු. 600,000 ක පිරිවැයට මිලදී ගනු ලැබූ මෝටර් වාහනයක් 2020 මාර්තු 31 දින රු.250,000 කට විකුණන ලදී. විකුණා ලැබුණ මුදල මෝටර් වාහන විකුණුම් ගිණුමට බැර කිරීම හැර මේ පිළිබඳව වෙනත් කිසිම ගැලපීමක් ගිණුම්වල කර නොතිබුණි.
4. යන්ත්‍රයක් කල්බදු ක්‍රමයට ලබා ගැනීම සඳහා සීමා සහිත පීපල්ස් ලීසිං සමාගම සමග ගිවිසුමකට 2019.04.01 ඒලබෙන ලදී. ගිවිසුමට අනුව කල් බදු කාලය වර්ෂ 5 ක් වූ අතර වාර්ෂික වාරිකයක් රු. 600 000 බැගින් වාරික 5 කින් ගෙවිය යුතුය. සෑම වර්ෂයක් අවසානයේ මාර්තු 31 දින වාරික ගෙවීම සිදු කල යුතුය. කල්බදු කාලය අවසානයේ යන්ත්‍රයේ අයිතිය සමාගමට ලැබේ. මූලික ගෙවීම් ලෙස රු. 200 000 ක් ගෙවූ අතර නොගෙවූ කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම රු. 1 800 000 කි. වත්කමේ ඵලදායී ජීව කාලය වර්ෂ 5 කි. පළමු වාරිකය හා දෙවන වාරිකය තුල අඩංගු පොළිය පිළිවෙලින් රු. 360 000 ක් හා රු. 312 000 ක් විය. මූලික ගෙවීම් හා වර්ෂය තුල ගෙවූ කල්බදු වාරිකය ගෙවූ කල්බදු ගිණුමේ සටහන් කිරීම හැර . වෙනත් කිසිදු සටහනක් මේ ගනුදෙනුවලට අදාලව වාර්තා කර නැත.
5. දේපල පිරිසත හා උපකරණ සරළ මාර්ග ක්‍රමය යටතේ පහත පරිදි වර්ෂයට අදාල ක්ෂය ගණනය කළ යුතුය.

ගොඩනැගිලි	5 %
යන්ත්‍ර උපකරණ	20 %
ලී බඩු සහ සවිකිරීම්	15%
මෝටර් වාහන	20 %
6. 2020 මාර්තු මාසය සඳහා වූ රු. 200 ක ණය වාරිකය 2020 මාර්තු 31 දිනට , හිඟව තිබුණි. ණය වාරිකයෙහි ඇතුලත් පොලිය රු. 90 ක් විය. 2020 මාර්තු 31 දිනට හිඟව ඇති බැංකු ණයෙන් 1 / 4 ක් ඊළඟ වර්ෂයේ දී ආපසු ගෙවිය යුතුය. ගෙවූ ණය වාරික නිවරදිව ගිණුම් ගත කර ඇත.

7. නිදහස් කළ හැකි වරණය කොටස් වලින් කොටස් 10 000 ක් ඒකක් රු. 85 බැගින් 2019 ඔක්තෝබර් 01 දින නිදහස් කරන ලදී . මේ සඳහා ගෙවූ මුදල වෙළඳ ණයහිමි ගිණුම හර කර ඇත. මේ හැර වෙනත් කිසිදු සටහනක් තබා නොමැත . වරණය කොටස් සඳහා වාර්ෂිකව රු. 4 ක ලාභාංශයක් හිමි අතර ඒය අර්ධ වාර්ෂිකව ගෙවනු ලබයි. වර්ෂය තුල ගෙවූ ලාභාංශය ගෙවූ ලාභාංශ යටතේ දක්වා ඇත.

8. පසුගිය වර්ෂයේ භාණිකරණ අලාභ ලෙස කපාහල රු. 20 000 ක් වර්ෂය තුල ලැබී ඇති අතර ඒය වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට බැර කර ඇත. අපේක්ෂිත භාණිකරණ අලාභ සඳහා ඉඩහැරීම භාණිකරණ අලාභ ගැලපූ ණයගැති වටිනාකම මත 10 % කි. වර්ෂය අවසාන වෙළඳ ලැබිය යුතු දෑ මත බුන්වත් ණයගැතියකු වෙනුවෙන් රු. 30 000 ක් කපා හල යුතුය.

9. පහත සඳහන් පරිපාලන වියදම් උපචිතව පවතී.

යන්ත්‍ර ඉන්ධන ගාස්තු	රු. 600 000
විදුලිය හා ජලය	රු. 70 000

10. 2018 /2019 වර්ෂයේ අවසාන කාර්තුවට අදාල සත්‍ය බදු වගකීම රු. 400 000 කි. 2019 / 2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වගකීම රු. 800 000 ක් වෙනැයි ඇස්තමේන්තු කර ඇත.

11. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2020 ජූනි 05 දින මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අනුමත කරන ලදී.

ඔබ විසින් කළ යුතු දෑ ,

ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකාරයෙන් සීමා සහිත නවීන් සිලෝන් පොදු සමාගමේ පහත සඳහන් දෑ පිළියෙල කරන්න.

- a) 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- b) 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- c) 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ධ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය
- d) 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දේපළ , පිරිසත සහ උපකරණ වල වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය.